



## මගින් තේරීම

කාඩ්‍රය වර්ග පුද්ගලික  ආයතනික  අනුයුත්ත බහුවිධ කාඩ්‍රය අවශ්‍යක ඔවුන් ඔවුන්  තැන 

කාඩ්‍රය නාමය

Visa Classic Gold Platinum Signature පරිපූර්ක කාඩ්‍රය අවශ්‍යක ඔවුන් බවුන් තැන Mastercard Classic Gold Platinum World පරිපූර්ක කාඩ්‍රය අවශ්‍යක ඔවුන් බවුන් තැන AMEX Everyday Ultramiles පරිපූර්ක කාඩ්‍රය අවශ්‍යක ඔවුන් බවුන් තැන 

## අනුයුත්ත (Affinity) නම

## සාමාජික අංකය

කාඩ්‍රය "ආතෝතික" නම් කරුණාකර ආයතන නාමය සඳහන් කරන්න.

වකාර මිකුලදිය්ව අංකය 

මුදල තැන්පත්‍රවක හරහා කාඩ්‍රය අයදුම් කරන්නේ නම්

ගිණුම් අංකය 

රඳවාගත යුතු

මුදල ප්‍රමාණය 

කොට්ඨා කාඩ්‍රය/කාඩ්‍රය මට/පප්ප තිකුත්කිරීම සඳහා ඉහත ගිණුමෙන් මුදල රඳවාගැනීමට බැංකුවට අවසර දෙමි/ලෝම්.

## පුද්ගලික තොරතුරු

සම්බුද්ධී නම

මගින් මිය මෙතිවිය උරුන ආචාරය මෙවාරුය කාඩ්‍රයෙහි සඳහන් විය යුතු නම (ඉංග්‍රීසියෙන්) 

(පිළිගැනීද සම්ම උපරිම අංක 22යි)

ඒ.නැංඡ අංකය

ජාතිය

විදේශ ගමන මෙහෙතු අංකය

අවලංගුවන දිනය

ඩිඩ්‍රෑව් පදිංචි අයෙකු ද?

 පදිංචි  පදිංචි තැන 

උපන දිනය

උපන අවබෝධනය

විවාහක / අව්වාහක බව

විවාහක අව්වාහක යැපෙන්නන ගණන 

මෙහෙතු විවාහයට පෙර නම (දුරකථනයෙන් ඇමතිමේ දී ඇත්ත හඳුනාගැනීම සඳහා)

පදිංචියක

තම අයිතිය කුලීයට දෙමුවිටියන්ගේ නිල නිවස උකස්කර 

දැනට සිටින ලිවිනයේ පදිංචි කාලය

අධ්‍යක්ෂ / වෘත්තිය සුදුසුක්

මම දැනුපාලන වශයෙන් තිරාවරණය වූ අයෙකි

ඔවුන් තැන 

“බවුන්” නම් පහතින් විස්තර කරන්න



## ස්ථිර ලිඛිතය

පළමු පෙළ														
දෙවන පෙළ														
තැනව්ත පෙළ														
හගරය														
දිස්ත්‍රික්කය														

## ස්ථාවර දුරකථන අංකය (තිව්‍ය)

<input type="checkbox"/>														
--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------

කොමිෂලු උඩාදෙන කෙටි ප්‍රතිච්චි සේවාව (SMS Alertz)  
මාගේ රුග්‍රම දුරකථනය වෙත ලබාගැනීමට මා කැමරිය

මිලි එවිය යුතු ලිඛිතය

ස්ථිර

කාර්යාලයිය

වෙනත්

## රුග්‍රම දුරකථන අංකය (පෝශ්‍යමික)

<input type="checkbox"/>														
--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------

"මිලි" පෝශ්‍යම මතින් ගනුදෙනු තොරතුරු, වික්වර මූලදායන් (OTP)  
සහ කාසිපතට අදාළ තොරතුරු ඔබ වෙත ලැබේ

මිලි එවිය යුතු ලිඛිතය "වෙනත්" නම් කරගෙනු කර පහතින් සඳහන කරනු ලැබේ.

පළමු පෙළ														
දෙවන පෙළ														
තැනව්ත පෙළ														
හගරය														

කාසිපත හා සම්බන්ධ තොරතුරු තුවමාරු දිරිමට අවසර දිය හැකි විද්‍යුත් තැපෑල

<input type="checkbox"/>														
--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------

තැපෑලෙන් ඉඩෙන මුදුන් ප්‍රකාශන වෙනුවේ විද්‍යුත් ප්‍රකාශන ඉහත සඳහන විද්‍යුත් තැපෑල වෙත ලබාගැනීමට මා කැමරිය.

මිලි  නැග 

## අදාළ විස්තර

අදාළ තුමස	වැඩුප් ලැං	<input type="checkbox"/>	ස්වයං රැකිය/වකාපල්	<input type="checkbox"/>	වෙනත්	<input type="checkbox"/>	"වෙනත්" නම් කරගෙනු කර පහතින් සඳහන කරනු ලැබේ.						
<table border="1"> <tr><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td></tr> </table>							<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>							
සම්පූර්ණ මාසික අදාළ (රු.)													
<table border="1"> <tr><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td></tr> </table>							<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>							

"වැළැඳු ලාභී" නම් සේවාගෝපකයෙන් නම

<input type="checkbox"/>														
--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------

සේවාගෝපකය වකාපාරයේ තියුලේ සිටින විසර ගණන

<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
--------------------------	--------------------------	--------------------------

සේවකයන් සංඛ්‍යාව

10 දක්වා	<input type="checkbox"/>	50 දක්වා	<input type="checkbox"/>	100 දක්වා	<input type="checkbox"/>	100 ට විජ්‍ය	<input type="checkbox"/>
----------	--------------------------	----------	--------------------------	-----------	--------------------------	--------------	--------------------------

## වකාපාරයේ ස්වභාවය

<input type="checkbox"/>														
--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------

## දෙපාර්තමේන්තුව

<input type="checkbox"/>														
--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------

## තහත

<input type="checkbox"/>														
--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------	--------------------------

## වකාපාර ලිඛිතය

පළමු පෙළ														
දෙවන පෙළ														
තැනව්ත පෙළ														
හගරය														



පෙර සේවාගෝපකයාගේ නම සහ ගෙවා කාලය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

කාරුගැලීය - දුරකථන

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

දිගුව

ජාගත් - කාරුගැලීය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

මාසික ඇද්ධි වේතනය (රු.)

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

ස්ථිර දීමනා (රු.)

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

විවිධ දීමනා (රු.)

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

සම්පත් බැංකුව වෙත වැඩුප බැංච කරයි

ඡල්

නැත

ස්වයං රැකියා / විකාරීක නම්

තම ව්‍යාපාරයේ නම

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

අයිතිය

අයිතිකරු

හවුල්කරු

අධ්‍යක්ෂක

වකාශාරයේ සේවාවය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

වකාශාරයේ රැකිවීම් කාලය

මාසික ආදාශම (රු.)

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

ඡබට වෙනත ආදාශම තිබේද?

ඡල්

නැත

ඡමතර ආදාශම

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

ඡමතර ආදාශම මූල්‍යය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

ඡමතර ආදාශම (රු.)

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

පැවුලු තොරතුරු - සහකරු

සහකරු/සහකාරීයෙන් නම

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

සේවාගෝපකයාගේ නම

තතුරු

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

දුරකථන - කාරුගැලීය

ජාගත්

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

සහකරු/සහකාරීයෙන් ඇද්ධි මාසික ආදාශම

පැවුලු තොරතුරු - ඇති (සියලුම තොරතුරු සම්පූර්ණ තළ යුතුය)

ඡබේ තිබා වාසි නොකරන ඇතියෙකුගේ නම

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

ඇතිත්වය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

ඇතිකාගේ මිතිය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

පළමු පෙළ

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

දෙවෑන පෙළ

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

තුන්වන පෙළ

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

නගරය

ඇතිකාගේ සේවාගෝපකයා

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

ස්ථාවර දුරකථන - නිවා

ජාගත්

දුරකථන - කාරුගැලීය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--







සඳහන් කර ඇති රක්ෂණ සැලසුම් කළට බැංකුව විසින් තීරණය කරනු ලබන රක්ෂණ ආයතනයක් විසින් සපයන බව ද, කාචිපත් නිමිකා සහ රක්ෂණ ආයතනය අතර ව්‍යුහෙහි රක්ෂණ තීවිදුම සම්බන්ධයෙන් සම්පත් බැංකුව හාර තොගේන් බව ද මම/අප දැන සිටිම්/සිටිමු. මෙමගේ පිරිනැමෙන රක්ෂණ සැලසුම් බැංගැනීමට උත්ත්ද වන කාචිපත් නිමියෙකු විම රක්ෂණ ආයතනය විසින් නිකුත් කර ඇති විම සැලසුම් පරිශ්‍රමය කළ යුතු වේ. වැඩිදුර තොරතුරු සඳහා මා/අප විසින් රක්ෂණ ආයතනය ඇමතිම හෝ [www.sampath.lk](http://www.sampath.lk) වෙති අඩවිය වෙත පිවිසීම කළ යුතු වේ.

## ඛැකස් / රීමේල් කාචිපුරණය

යැක්ස් හෝ ස්කෑස් කළ රීමේල් මගින් ලැබෙන, මාගේ/අපගේ අන්සන/අන්සන් දරන හෝ උල්දේශීලිව දරන උපදෙස් පිළිගැනීමට සහ ශ්‍රීයාත්මක තීරිමට මම/අප මෙමගේ බැංකුව වෙත මා/අප වෙතින් ලැබෙන මෙම ඉල්ලීම්/ළපදෙස්වලට හෝ යම් වියදි හෝ අනිධිමත් ලෙස අවසරලත් උපදෙසකට අනුකූලව ශ්‍රීයා තීරිමේ හේතුවෙන් බැංකුව සම්පූර්ණයෙන් භාතිපුරණය තීරිමට ද, සැපුව හෝ වතු ලෙස බැංකුවට දරන්නට සිදුවන සියලුම ආයත්මික හා වියුත්ම්වලින් තීදුන් තීරිමට ද මම/අප මෙමගේ භාරගතිම්/ගණමු.

ඉහත දැක්වූ කරණු තොකුලකා, බැංකුව විසින් සිනෑම අවස්ථාවක ද වහි පුරුණ අනිමතය පරදි, මෙම ඉල්ලීමට/ළපදෙසට අනුකූලව ගැකස් හෝ ස්කෑස් කළ රීමේල් පැනිවුඩ සියලුම බැංකුව වෙත මා/අප වෙතින් ලැබෙන මෙම ඉල්ලීම්/ළපදෙස්වලට හෝ යම් වියදි හෝ අනිධිමත් ලෙස අවසරලත් උපදෙසකට අනුකූලව ශ්‍රීයා තීරිමේ හේතුවෙන් බැංකුව සම්පූර්ණයෙන් භාතිපුරණය තීරිමට ද නම්වා ඇති පිළිගැනීමේ හැකිවා ඇති අභියුත් සැපුව සිදුවන් භාරගතිම්/ගණමු.

## විද්‍යුත් මුදල ජේෂණ කාචිපත් සඳහා අයදුම්කරු/අයදුම්කරුවන් විසින් කරනු ලබන ප්‍රකාශනය

අධ්‍යක්ෂක/අධ්‍යක්ෂිකා - විදේශ විනිමය දෙපාර්තමේන්තුව වෙත,

මා/අප විසින් මෙම අයදුම්පතෙහි ඉහත සඳහන් කර ඇති තොරතුරු සත්‍ය සහ නිවැරදි බවට මම/අප .....(මුළුක අයදුම්කරු)..... (අතිරේක අයදුම්කරු) ප්‍රකාශ කර සිටිම්/සිටිමු. විදේශ මුදල මගින් ගනුදෙනු සඳහා කාචිපත නාවිත තීරිම 2017 අංක 12 දරන විදේශ විනිමය පාලන පනත යටතේ පනවා ඇති කොන්දේසිවලට යම් බව මම/අප දැන සිටින යම් තොරතුරුක් සැපයීමට මම/අප මෙමගේ හාරගනු ඇත.

විදේශ විනිමය පාලන පනතෙහි අරමුණු සහ අවශ්‍යතාවයෙන් සඳහා, මා/අප වෙත නිකුත් කර ඇති කාචිපත මගින් විදේශ මුදල්වලින් මා/අප විසින් සිදුකරනු ලබන ගනුදෙනු සම්බන්ධයෙන් බැංකුව විසින් ඉල්ලා සිටින යම් තොරතුරුක් සැපයීමට මම/අප වැඩිදුරටින් විකාර වෙමි/වෙමු.

මා/අප වෙත තිකුත් කර ඇති විදුන් මුදල ජේෂණ කාචිපත මගින් අනවසර විදේශ විනිමය ගනුදෙනු සිදුකෙරෙමින් පවතින බවට සැක තීරිමට කාචිපත තේතු පැවතිනයෙන් අවසරලත් නියෝජිත ලෙස බැංකුව විසින් විදුන් මුදල ජේෂණ කාචිපතෙහි විදේශ මුදල් පැවතිම අත්හිටුවිය යුතු වන බව සහ ඒ පිළිබඳව විදේශ විනිමය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක වෙත විනාම දැනුම් දිය යුතු වනබව මම/අප දැන සිටිම්/සිටිමු.

මා/අප සංකීර්ණ වූවයෙන් හෝ විදේශ යෝගිවාට් සඳහා සිදුවන් මුදල පැවතින අන්තර් නාවිත තීරිම් හෝ සැපයීමට මම/අප හාරගනු ඇති අන්තර් තීරිම්/ගණමු.

ඉහත දැක්වෙන ප්‍රකාශනය සහ තුළුවී කාචිපත් මිමියන්ගේ පිළිරිති හා කොන්දේසි මා/අප විසින් කියවා ගෝරැමි ගතිම්/ගතිමු.

..... / ..... / .....

දිනය

අන්සන  
මුළුක කාචිපත්තිමිකා

අන්සන  
පරුදුරක කාචිපත්තිමිකා

බලයෙන් තීබඳ වන මම කාචිපත්තිමිකා/කාචිපත්තිමිය විසින් ඉල්ලා ඇති සම්ග තොරතුරු සැලසුම්ලේන් යුතුව පැන්භා කර බල විසින් ඉල්ලා ඇති සැලසුම් පැන ඇති තොරතුරු සහ තේතුවට තීරිකුරණය වාස්තුවාවය යා සඳහා ඇති පිළිබඳව සැවැන්කාර පත් වූවයෙන්. කාචිපත් නිමිය විදුන් මුදල ජේෂණ කාචිපත මගින් විදේශ මුදල් ජේෂණ කාචිපතෙහි විදේශ මුදල්වලින් සිදුකරනු ලබන ගනුදෙනු පිළිබඳව හිමි උල්දේශීලියෙන් විවිධ තීරිම් හෝ පැවතින තීරිම් සිදුකෙරෙමින් පවතින බවට සැකකිරීමට සැබුරා තොගේන් විදුන් මුදල ජේෂණ කාචිපතෙහි විදේශ මුදල් පැවතින අත්හිටුවිමට ද, වම කරුණ විනිමය පාලක වෙත දැනුම් දීමට ද බැංකුව හාරගනියි.

..... / ..... / .....

දිනය

මැංකුව වෙනුවෙන් බලයෙන් තිබුණු අන්සන

## වැදගත්

ශිබුගේ අනුමත සහ ගෙවීමේ ගක්ෂතාවය සමාලෝචනය තීරිමට ද ඉන් අන්තර්වල බැංකුවේ පුරුණ අනිමතය පරදි සුදුසු තුළුවී කාචිපතක් සිඛ වෙත පිරිනැමෙන් ද ඇති සියලුම ගිමිකම් බැංකුව සඳහා.

අයදුම්පත පුරික්ෂේප කරනු ලබුවයෙන් ඒ සම්ග ව්‍යාපෘති විනාම තොරතුරු පරදි සුදුසු තුළුවී විවිධ අත්හිටුවින් විවිධ සිටිම්/සිටිමු. සම්පත් කාචිපත් පිළිබඳව විසින් විවිධ පිරිනැමෙන් විවිධ අභියුත් සැපුව සිදුවන් වේ.